

පිරිමි ජන ජනා ක්‍රම

01) පිරිමි ජන ජනා ක්‍රමයක් යනු කුමක්ද?

පහත කතන්දරය කියවලා පිරිමි ජන ජනා ක්‍රම ගැන ඉගෙන ගන්න. ඉගෙන ගෙන ඒවායින් ගැලවෙන හැටි ළමයින්ට ගුරුවරුන්ට පුළුවන් හැම වෙලාවක ම කියලා දෙන්න.

දිනක් පාසල් විවේක කාලය තුළ දී කමල් සහ සමන් යන ශිෂ්‍යයන් දෙන්නා අතරෙ සිද්ධ වෙච්ච පහත සංවාදය සමරවීර විදුහල්පතිතුමාට අහන්න ලැබුණා.

කමල් : සල්ලි හොයාගන්න නියම විදිහක් හම්බුණා.

සමන් : ඒ මොකක්ද ඒ ?

කමල් : අමල් මට කිව්වා රුපියල් 10,000ක් දාලා ඒ ගොල්ලන්ගේ ව්‍යාපාරයට බැඳුණොත් ලබන මාසේ ඉඳලා 2,000 ගානේ ගන්න පුළුවන් කියලා. හැබැයි එයා කිව්වා එහෙම ගන්න නම් තව 10,000 ගානේ දාන්න පුළුවන් දෙන්නෙක්වත් හොයලා දෙන්න කියලා.

සමන් : ඉතින් ඔයා ඒ වැඩේට එකතු වුණාද?

කමල් : ඔව් මම 10,000ක් දුන්නා. කසුන්වත් රුපියල් 10,000 ක් දෙන්න කියලා කැමති කරව ගත්තා. මං මේ ඔයාට කියන්න හිටියේ ඔයන් 10,000ක් දීලා එකතු වෙන්න. එතකොට මට රුපියල් 2,000 ගානේ ඊළඟ මාසේ ඉඳලා හම්බ වෙනවා.

සමන් : එතකොට මට මොකද වෙන්නේ?

කමල් : ඔයන් 10,000 ගානේ දෙන්න පුළුවන් දෙන්නෙක්ව හොයාගන්න එතකොට ඔයාටත් ඊළඟ මාසේ ඉඳලා 2,000 ගානේ ගන්න පුළුවන්.

මෙම කතාබහට සවන් දුන් සමරවීර මහතා කමල් සහ සමන් කාර්යාල කාමරයට කැඳවා මෙසේ අවවාද කරන ලදී.

විදුහල්පතිතුමා : දැන් ඔය දෙන්නා රුපියල් 10,000 ගානේ දීලා ව්‍යාපාරයකට බැඳීලා තව දෙන්නා දෙන්නා ගානේ හොයා දීලා මාසට 2,000 ගානේ ගන්න බලන් ඉන්නවා නේද?

කමල් සහ සමන් : ඔව් සර්.

විදුහල්පතිතුමා : කොහෙන්ද දැන් ඔය දෙන්නා සල්ලි හොයාගත්තේ?

කමල් : යාළුවෙක්ගෙන් ණයට ගත්තා.

විදුහල්පතිතුමා : හොඳට මතක තියාගන්න ළමයි කවුරු හරි කිව්වොත් මුලින් ම තමන් මුදල් දීලා ව්‍යාපාරයකට එකතු වෙලා ඊට පස්සේ ප්‍රතිලාභ ලබන්න නම් තව අය සම්බන්ධ කරලා දෙන්න කියලා ඒක පිරිමි ජන ජනා ක්‍රමයක් බව. ඒ වාගේ ම තමයි පස්සේ එකතු වන අයගේ සල්ලිවලින් තමයි මුලින් එකතු වන අයගේ සල්ලි ගෙවන්නේ. දැන් කවුරුවත් මේ ව්‍යාපාරයට බැඳුණේ නැත්නම් මොකද

මේ ව්‍යාපාරයට වෙන්තේ. මේ ව්‍යාපාරේ කඩත් වැටිලා තමන් දාපු සල්ලිත් නැති වෙන එක තමයි වෙන්තේ. දැන් කමල් වගේ කවුරුහරි ණයට අරන් මෙම ව්‍යාපාරයට දැමීම නම් ගත්ත ණය ගෙවා ගන්නත් බැරි වෙනවා. ආපහු තව කෙනෙක්ගෙන් ණයට ගන්නත් බැරි වෙනවා. ඒ විතරක් නෙමෙයි. ඔය වගේ ව්‍යාපාරයකට මොන විදිහකට හරි සම්බන්ධ වෙලා අහුවුණොත් එහෙම උසාවි ගානේ ගිහිල්ලා දඩත් ගෙවලා හිරෙන් ගිහිල්ලා නතර වෙන්ත වෙන්තේ. ඒක නිසා වහාම ඕගොල්ලෝ මේ ව්‍යාපාරයෙන් අයිත් වෙන්ත ඕනේ. ඒ වගේ ම දන්න කවුරුහරි ඉන්නව නම් ඒ අයටත් අයිත් වෙන්ත කියලා කියන්න ඕනේ. නැත්නම් සිද්ධ වෙන්තේ නිරපරාදේ හිරේ විලංගුවේ වැටෙන්නයි දඩ ගෙවන්නයි. කියන දේ අහන්නේ නැතුව මිනිස්සු ඔක්කෝ ම මේවාට බැඳුණොත් මිනිස්සුන්ගේ මුදලත් නැතිවෙලා රටත් කඩා වැටිලා තමයි නතර වෙන්තේ. ඇල්බේනියාව කියන රට විනාශ වුණෙත් ඔය වගේ තමයි. ඕනෑ නම් විස්තර හොයලා බලන්න.

(වැඩිදුර තොරතුරු සඳහා පහත QR කේතය ස්කෑන් කර ලැබෙන යොමුව (Link එක) මගින් ලබාදී ඇති වීඩියෝව නරඹන්න.)

02) පිරමිඩ යෝජනා ක්‍රම නීතිය මගින් තහනම් කර තිබේද?

ඔව්. පිරමිඩ යෝජනා ක්‍රම නීතිය මගින් තහනම් කර ඇති අතර ඒවාට කුමන හෝ ආකාරයකින් සම්බන්ධ වීම සිර දඬුවම් විදීමට හෝ දඩ මුදලකට යටත්වීම හෝ මෙම දඬුවම් දෙක ම ලැබීමට හේතුවිය හැකි ය.

03) පිරමිඩ යෝජනා ක්‍රම සඳහා පුද්ගලයින් බඳවා ගැනීමට යොදා ගනු ලබන උපක්‍රම මොනවාද?

- (i) භාණ්ඩ විකුණන නියාවෙන් මුදල් එකතු කිරීම. (උදා:- සූර්ය පැනල, සෞඛ්‍ය උපකරණ)
- (ii) ක්‍රිප්ටෝ මුදල්වල ආයෝජනය කරන මුළාවෙන් ව්‍යාජ ලෙස මුදල් එකතු කිරීම.
- (iii) රැකියා හෝ පුහුණු ලබා දෙන මුළාවෙන් මුදල් එකතු කිරීම.
- (iv) අධ්‍යාපන පාඨමාලා ලබා දෙන මුළාවෙන් මුදල් එකතු කිරීම
- (v) ක්ෂණික සහ ආකර්ෂණීය ප්‍රතිලාභ ලබාදීමට පොරොන්දු වීම
- (vi) වෙළෙඳ දැන්වීම් නැරඹීම වැනි නිෂ්ඵල ක්‍රියාවන්ට පොළඹවා මුදල් එකතු කිරීම.
- (vii) කෘෂිකාර්මික ආයෝජන ක්‍රම පවත්වා ගෙන යන මුළාවෙන් මුදල් රැස් කර ගැනීම (උදා: ඉඩම්, විවිධ ගස් වර්ග)

(viii) විවිධ පුද්ගලයන් යොදාගෙන ව්‍යාප්ත කතන්දර මගින් ඉක්මණින් පොහොසත් වීමේ මාර්ග පෙන්වීම (උදා: -පිරමිඩ ක්‍රම ඔස්සේ ඉක්මණින් වාහන හා නිවාස මිලදී ගත් බවට ව්‍යාප්ත කතන්දර ඉදිරිපත් කිරීම.)

(ix) විවිධ කේෂ්ත්‍රවල ප්‍රසිද්ධ පුද්ගලයන් පිරමිඩ යෝජනා ක්‍රමවල ප්‍රවර්ධනයට යොදාගැනීම (උදා:- ක්‍රීඩකයන්, නළු නිළියන්)

04) පිරමිඩ යෝජනා ක්‍රමවලට සම්බන්ධ වීමෙන් අත්විය හැකි අහිතකර ප්‍රතිඵල මොනවාද?

- (i) ආයෝජනය කළ මුදල් අහිමි වීම හා ලබා දුන් සියලු ආකර්ෂණීය පොරොන්දු සුන්වී යාම.
- (ii) සමාජ සම්බන්ධතා බිඳ වැටීම (බොහෝ අය මෙවැනි ව්‍යාපාරවලට තමන්ගේ සම්පතම හිතවතුන් සම්බන්ධ කර ගන්නා හෙයින්)
- (iii) නීතිමය ක්‍රියාමාර්ගවලට මුහුණ දීමට හා දඬුවම් ලැබීමට සිදු වීම.
- (iv) ණය ගෙවීමට නොහැකි වීම සහ නැවත ණය ලබා ගැනීමට නොහැකි වීම.
- (v) මෙවැනි නිෂ්ඵල ක්‍රියාවලට රටේ පුරවැසියන් සම්බන්ධ වීමෙන් ඔවුන්ගේ වත්කම් අහිමි වී දුප්පත් භාවය වැඩිවී රටේ සමස්ත ආර්ථිකය මෙන් ම මූල්‍ය පද්ධතිය බිඳ වැටීමකට ලක් වීම

05) මෙවැනි නීති විරෝධී යෝජනා ක්‍රමවලින් වැලකී සිටීමට ඔබ අනුගමනය කළ යුතු පියවර මොනවාද?

- (i) දැනුවත් වීම (මහ බැංකුව වැනි පිළිගත් මූල්‍ය ආයතන විසින් මෙවැනි තහනම් යෝජනා ක්‍රම පිළිබඳව සිදු කරන දැනුවත් කිරීම්වලට සම්බන්ධ වීම.)
- (ii) අන් අය දැනුවත් කිරීම
- (iii) නිවැරදි උපදෙස් ලබා ගැනීම (මුදල් ආයෝජනය කිරීමට පෙර ළඟ ම ඇති බැංකුවට ගොස් උපදෙස් ලබා ගැනීම වැනි)
- (iv) මෙවැනි තහනම් ව්‍යාපාරයක් පිළිබඳ තොරතුරු ලැබුණු වහා ම ළඟ ම ඇති පොලිස් ස්ථානයට සහ/හෝ මහ බැංකුවට පැමිණිලි කිරීම.

විශේෂ සටහන

ඉහත සඳහන් කළ ආකාරයට ශ්‍රී ලංකා මහ බැංකුවට පැමිණිලි කිරීමට සහ මූල්‍ය පාරිභෝගික අයිතිවාසිකම්, පිරමිඩ යෝජනා ක්‍රම, මූල්‍ය සාක්ෂරතාව වැනි කේෂ්ත්‍රවලට අදාළව දැනුවත් කිරීමේ

වැඩසටහන් ලබා ගැනීමට ඔබගේ පාසැලට අවශ්‍ය නම් ශ්‍රී ලංකා මහබැංකුවේ මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව අමතා වැඩිදුර තොරතුරු ලබා ගන්න.



අධ්‍යක්ෂ, මූල්‍ය පාරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුව,
ශ්‍රී ලංකා මහ බැංකුව, අංක 30, ජනාධිපති මාවත, කොළඹ 01



fcrd@cbsl.lk



0112477744



0765780000



1935

